



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

2003 අංක 17 දරන රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල්
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2003 අප්‍රේල් මස 4 වන දින.]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

2003 අප්‍රේල් මස 04 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 1, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල : රු. 5.50 යි.

තැපැල් ගාස්තුව : රු. 4.50 යි.

**2003 අංක 17 දරන රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල්
(සංශෝධන) පනත**

[සහතිකය සටහන් කළේ 2003 අප්‍රේල් මස 4 වන දින]

එල්. ඩී. -ඕ. 93/2002.

**රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් ආඥාපනත සංශෝධනය කිරීම
සඳහා වූ පනතක්.**

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙසේ පනවනු ලැබේ :-

1. මේ පනත 2003 අංක 17 දරන රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ලඟුළු නාමය.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් ආඥාපනතේ 2 වන වගන්තියේ (4අ) උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- 434 වන
අධිකාරයේ 2 වන
වගන්තිය
සංශෝධනය කිරීම.

“(4ආ) ආණ්ඩුවේ සේවයේ විශ්‍රාම වැටුප් අහිමි නතතුරුන් දරන සහ දෛනික ගෙවීමක් සඳහා හිමිකම් ලබන තැනැත්තකු සම්බන්ධයෙන් -

(අ) ලින් මාසයක් තුළ දී හෝ ඒ ලින් මාසයෙන් කොටසක් දී හෝ ඒ තැනැත්තාට කරන ලද දෛනික ගෙවීම්වල මුද්‍රා ප්‍රමාණය : හෝ

(ආ) ඒ කාලසීමාව සඳහා වැටුපෙන් වෙනුවට ඒ තැනැත්තාට ගෙවන ලද මාසික දීමනාව.

ඒ තැනැත්තාගේ මාසික වැටුප ලෙස සලකනු ලැබිය යුතු ය.”.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තියේ (2) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- ප්‍රධාන ප්‍රඥප්තියේ
4 වන වගන්තිය
සංශෝධනය කිරීම.

“(2අ) 2 වන වගන්තියේ (4ආ) උපවගන්තියේ සඳහන් කරන ලද විශ්‍රාම වැටුප් අහිමි සේවා නියුක්තිකයකුගේ අනිවාර්ය දායක මුදල්, ඉහත කී උපවගන්තියට අනුකූලව, ඒ තැනැත්තා විසින් ලබන මාසික වැටුප පදනම් කරගෙන ගණනය කරනු ලැබිය යුතු ය.”.

2 2003 අංක 17 දරන රාජ්‍ය සේවා අර්ථසාධන අරමුදල්
(සංශෝධන) පනත

ප්‍රධාන ප්‍රඥප්තියේ
17 වන වගන්තිය
සංශෝධනය කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 17 වන වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කර, ඒ වෙනුවට පහත දැක්වෙන පළමු උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(1) දායකයකු මියගිය අවස්ථාවක, මේ ආඥාපනතේ විධිවිධානවලට යටත්ව-

(අ) ගෙවිය යුතු මුදල, (101 වන අධිකාරය වූ) සිවිල් නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන සලසා ඇති පරිදි, කෙස්තමේන්තු නඩු පැවරීම අනිවාර්ය බව තිශ්ටිතව සඳහන් කර ඇති යම් මුදල් ප්‍රමාණයකට වටිනාකමින් සමාන හෝ එයට වැඩි හෝ නොවන්නේ නම්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ විසින්, ඒ මුදල, නියම කර ඇති ආකාරයට, මියගිය දායකයා විසින් ඒ කාර්ය සඳහා තම කරන ලද තැනැත්තාට හෝ තැනැත්තන්ට ගෙවනු ලැබිය යුතු ය. එවැනි තමා කිසිවක් කර නොමැති නම්, ඒ මුදල් ප්‍රමාණය, ලබාගැනීමට තිතියෙන් නිමිකමක් ඇති තැනැත්තාට හෝ තැනැත්තන්ට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ විසින් ඒ මුදල ගෙවනු ලැබීම හෝ මියගිය දායකයාගේ බුද්‍රලය බේරුම් කරගැනීම සඳහා තඩුවක් පවරා ඇති අවස්ථාවක, ඒ මුදල් ප්‍රමාණය, ඒ නඩුවේ බැරට ගෙවීම හෝ කරනු ලැබිය යුතු ය :

(ආ) ගෙවිය යුතු මුදල, (101 වන අධිකාරය වූ) සිවිල් නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන සලසා ඇති පරිදි, කෙස්තමේන්තු නඩු පැවරීම අනිවාර්ය බව තිශ්ටිතව සඳහන් කර ඇති යම් මුදල් ප්‍රමාණයකට වටිනාකම ඉක්මවා යන්නේ නම්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ විසින්, ඒ මුදල, මියගිය දායකයාගේ බුද්‍රලය බේරුම් කරගැනීම සඳහා පවරා ඇති කෙස්තමේන්තු නඩුවේ බැරට ගෙවිය යුතු ය :

එසේ වුව ද, අවමංගල්‍ය වියදම් පියවා ගැනීම සඳහා මියගිය දායකයාගේ කලත්‍රයාට හෝ දරුවන්ට හෝ වෙනත් යැපෙන්නන්ට හඳිසි මුදල

2003 අංක 17 දරන රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් 3
(සංශෝධන) පනත

සහනයක් අත්පත් වී ඇති බව පෙනී යන අවස්ථාවක, ඒ දායකයාගේ කලත්‍රයාට හෝ දරුවන්ට හෝ වෙනත් යැපෙන්නන්ට රුපියල් දසදහසක් පොදුකම්පන මුදලක් ගෙවන ලෙස, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ විසින්, ඔහුගේ අභිමතය පරිදි නියම කරනු ලැබිය හැකි ය."

5. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

අනනුකූලතාවක් ඇති වූ විට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව.

පාර්ලිමේන්තුවේ සිංහල පනත් කෙටුම්පත්පිළි සහ පනත්පිළි වාර්ෂික දායක මිල (දේශීය) රු. 870 කි.
(විදේශීය) රු. 1,160 කි. අංක 32, ප්‍රාන්තවර්ෂස් මන්දිරය, ලෝවස් පාර, කොළඹ 01, රජයේ ප්‍රකාශන
කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර දායක මුදල් ගෙවා
පසුව එළඹෙන පත එක් වර්ෂය සඳහා ඒවා ප්‍රකාශන හැකිය.